1. කලණ මිතුරු යහපත් සඟ ගුණ පිරුණ
හදවත මෙත් කුළුණු ගුණ හැමවිට රැඳුනා.
අතුරු නැතිව බෝසත් ගුණ දම් පුරණ
දියසෙන් දෙව් රජිඳු නමදිමු හද බැතින.

2. පන්සිල් රැකුම අප හට ගුරු කරන්නට
හිමි සඳ වෙහෙසුනා තම දිවි දෙවනි කොට
හිමියනි ඔබෙන් සිදුවුන මහ සේවයට
පුදනෙමු උපහාර කළගුණ සැමරුමට

3. අප හට හමුවුනේ මහ බෝසත් කෙනෙකි.
ජීවිත වලට ආලෝකය දුන් කෙනෙකි.
අසරණ අපේ දුක් පීඩා නිවූ කෙනෙකි.
මහ ජින් බලෙන් මතු බුදු වන හිමි නමකි,

4. දියසෙන් බුදු බලය ලැබ මහද ජින් කල
දිවැසින් මෙන් පෙනුම් වන දෑ ඉදිරි කල
එතින් මුදු අප හැම දෙන නිදුක් කල
සම්බුදුන් හමුවීම මහ පිනකි මෙ අප කල

5- බෝසත් හිමිගෙ ගුණවත් ද, නිදන් කළ
මේ සුදු සඳය පෙර අප කළ පිනින් කළ
තෙරුවන් බලෙන් සුරැකේවා බොහෝ කල
බුදු බව ලැබේවා හිමියනි නියම කල